



# පොදුගලික සහ පොදු සෞඛ්‍ය

## ආරක්ෂා කර ගනීම්



මෙම පාඨමෙන් සෞඛ්‍යවත් පරිසරයක තිබිය යුතු අංග, පොදුගලික සෞඛ්‍ය රැක ගැනීම, පොදු සෞඛ්‍ය රැක ගැනීම, සෞඛ්‍ය රැක ගැනීමේ අවශ්‍යතා, රැක් රෝපණයේ වැදගත්කම පිළිබඳ විස්තර කිරීමට අපේක්ෂා කරයි.



රූපය 7.1 ► අප රටේ පුරාණ රෝගල්වල නටුන්

### 7.1 ඩුර දහම සහ සෞඛ්‍ය

කාතයුතා පුරුවක දෘශ්‍යීකේණයක් ඇති බොද්ධ ඉගෙනුම් පරිසරය තුළ ඇතිද්‍යා වන හික්ෂුන් වහන්සේලාගේ සංකල්ප සමුද්‍ය ඔපවත් වන්නේ පරිසරයෙනි. හොතික, සමාජයේය හා ආධ්‍යාත්මික පරිසරයන්හි සමත්ලිත බව ආරක්ෂා වනුයේ, බුදුහමමට අනුව සදවාරාත්මක දිවි පෙවෙතක් ගත කරන්නා වූ පුද්ගලයන් තුළිනි. උක්ත පරිසරයේ පාරිගුද්ධතාව තුළින් මතා සුවයක් අතවිද හික්ෂුන් වහන්සේලාගේ පොදුගලික ස්වස්ථාව පාරිසරික කත්ත්වය අනුව ගලපා ගනීමින් සුවපත් කර ගන්නා ලදී.

## 7.1.1 සෞඛ්‍යවත් පරිසරයක තිබිය යුතු අංග

ආගමික පරිසරයට නැඹුරුව ගත කළ පුද්ගලයාගේ ආධ්‍යාත්මික හෙවත් මානසික පරිසරය ගැඹුරින් අධ්‍යයනය කළ විට බුදුසමය ඇගයුමට ලක්වේ. බුදුසමය තුළ පරිසරය යන්න ප්‍රධාන අංග තුනක් යටතේ වර්ග කළ හැකි ය.

- හෙළික හෙවත් ස්වාහාවික පරිසරය
- සමාජයේ පරිසරය
- මානසික හා ආධ්‍යාත්මික පරිසරය

මෙම කරුණු තුනෙහි සම්පිණ්ධිතය පුද්ගල පරිසරය වේ. මේ පිළිබඳව පළමු පරිවිශේෂයේ දී ඔබ සවිස්තරව කරුණු උගෙන ඇත. මෙම පරිවිශේෂයේ දී බුද්ධාම සහ පෙරද්ගලික සෞඛ්‍ය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරේ.

### හෙළික හෙවත් ස්වාහාවික පරිසරය

හෙළික පරිසරයක පහත සඳහන් අංග තිබිය යුතු වේ.

- පිරිසිදු වාතය
- පිරිසිදු ජලය
- සෞඛ්‍යවත් ආහාර
- සත්ත්වාර්ස්ක පහසුකම්
- පිරිසිදු වටපිටාව
- ප්‍රමාණවත් ඉඩකඩ
- ගබ්ද දූෂණයෙන් තොර වීම



රුපය 7.2 ► පිරිසිදු වටපිටාව

### පිරිසිදු වාතය

සෙනසුන සැදිමේ දී ඒ තුළට ප්‍රමාණවත් ලෙස පිරිසිදු වාතය ලැබෙන සේ ආරාම සහ මැව සකස් කළ යුතු ය. විහාර මැවේ ගස්කොළන් වැවීමෙන් පිරිසිදු වාතය ලැබෙන අතර උෂ්ණත්වය පාලනය වේ. පොලිතින් පිළිස්සීම වැනි ක්‍රියාවලි මගින් පරිසරයට අහිතකර වායු එක් වන බැවින් ඉන් වැළකිය යුතු ය. අපිරිසිදු වාතය ආශ්චර්යා කිරීමෙන් යොමු පාදනයෙන් රෝග ඇති විය හැකි ය. එබැවින් ඔබ සෙනසුන තුළ පිරිසිදු වාතය සහිත පරිසරයක් පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වේ.

තිතර ම සෙනසුන තුළ සෞඛ්‍ය රැකෙන පරිදි ක්‍රියා කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදාන ඇත.

- දුවේලි හමන දිසාවල පිහිටි ජනේල වසා දුම්ම
- සිත කාලයේ දහවල් දෙරවු හැර තැබීම සහ රාත්‍රියෙහි වැසීම
- උෂ්ණ වූ විට රාත්‍රියෙහි දෙරවු ඇරීම ඒ අතර වේ.

## පිරිසිදු ජලය

පිරිසිදු පානිය ජලය හාවතයෙන් පාවනය වැනි බෝචන රෝග ඇති වීම වලක්වා ගත හැකි ය. මේ සඳහා ඔබ පානයට ගන්නා ජලය උතුරුවා නිවා ගත යුතු ය. ජල පෙරහන් හාවතයෙන් විෂ්වීත මෙන් ම විෂ රසායන ද්‍රව්‍ය ද පෙරා ඉවත් කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ විසින් හික්ෂුන් සඳහා පෙරහන්කඩක් අනුදන ඇත්තේ ද පිරිසිදු ජලය සෞඛ්‍යවත් දිවිපෙවතකට වැදගත් වන බැවිති. හික්ෂුන් ලබන ප්‍රධානත ම පූජා වස්තුව වූ අවපිරිකර මගින් අවශ්‍යතා ඉටුවන අතර එයට ඉහත සඳහන් පෙරහන්කඩය ඇතුළත් ය.

පැරණි ආරාම ඉදිරිපස දෙරවුවෙහි පැන් මධ්‍යයක් සහිත ගොඩනැගිල්ලක් තිබීම ද සංස සමාජයේ ස්වස්ථානාව පැවති බවට සාක්ෂි වේ. පැන් මධ්‍ය ජලය යොදා අත්පා දේශ්වනයට වෙන්කර තිබුණි. මෙවැනි පැන් මඟ තිබූ බව පූජාරාමය, සේත්වනාරාමය යන ස්ථානවලින් හමු වූ නටබුන්වලින් පැහැදිලි වේ.

ජලයට කෙළ, මූත්‍ර බැහැර නොකරන ලෙසත් එසේ කිරීමෙන් ඇවැත් සිදුවන බවත් දක්වා බුදුරජාණන් වහන්සේ සිකපද පනවා ඇත.

## සෞඛ්‍යවත් ආහාර

ආහාර පරිභෝජනයේ දී අධික ලෙස සිනි, ප්‍රෝතු සහ තෙල් අඩංගු නොවන ආහාර තෝරා ගත යුතු මෙන් ම එවා ප්‍රමාණවත්ව ලබා ගැනීම ද (මත්තක්ෂේකුතා ව හත්තස්මී) වැදගත් වේ. පලා වර්ග, එළවුල්, පලතුරු දෙනෙනිකව ආහාරයට එක් කිරීම අවශ්‍ය වේ.



නිතර ආහාර වැළදීම තුළ හික්ෂුන්ට වන අපහසුතාවය දුටු බුදුරජාණන් වහන්සේ විකාලභෝජන ශික්ෂා පදය පැනවුහ. විකාලභෝජනයෙන් වෙන් වීම තුළින් නිරෝගී බව, නිදුක් බව, සැහැල්පු පැවැත්ම, කාය බලය, සැප විහරණය යන පංචවිධ ආනිසංස ලැබෙන බව ද දක්වුහ.

එසේ ම නොයෙක් රෝගාබාධ සංසිද්ධවතු පිළිස විකාලයෙහි ගිතෙල්, වෙඩරු, තලතෙල්, මීපැණි, උක්හකුරු යන පස්බෙහෙත් ආදියත් මෙණ්ඩක සිවුගේ අයදුමෙන් හික්ෂුන්ගේ පාසුවිහරණය සඳහා කිරී, දිකිරී, මෝරු, වෙඩරු, ගිතෙල් යන පස්ගෙරසත් අනුදතීම කළ සේක.

රුපය 7.3 ► සෞඛ්‍යවත් ආහාර

## සනීපාරක්ෂක පහසුකම්

සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිලි පහසුකම්, කාණු පද්ධති ක්‍රමවත්ව පවත්වා ගැනීම සහ අපද්‍රව්‍ය තිසි ලෙස බැහැර කිරීම මගින් වටපිටාව පිරිසිදුව තබා ගත යුතු ය. වැසිකිලි දිනපතා විෂයීජ නාභක යොද සේදීම අත්‍යවශ්‍ය වේ. එමගින් රෝග බෝචීම වලක්වා ගත හැකි ය.

මුදු දහමින් පෝෂණය වූ අප ඉතා ඇති අනිතයේ පවා දියුණු සනීපාරක්ෂක ක්‍රමවේද භාවිත කොට ඇත. ජලනාල මගින් පොලොව යටින් වැසිකිලි ජලය ඇතට යැවිණි. අරන්කැලේ වැසිකිලි නටබුන් මෙයට සාක්ෂි දරයි. වැසිකිලි හා කැසිකිලි එකට එක් කොට ඉදිකර ඇති අතර එය නිමවා ඇත්තේ ගෙවිනි. අලංකාර ගල් ලැලි සහිත කැටයම්වලින් ඔපමටටම කළ වැසිකිලි හමුවේ. එමගින් හික්ෂුන් වහන්සේලාගේ වැසිකිලි හා කැසිකිලි සඳහා මිනිසුන් ගොරවනීය තත්ත්වයක් ඇතිකර තිබූ බව පැහැදිලි වේ.

## පිරිසිදු වටපිටාව

මිනිස් වර්ගයාගේ ආරම්භයත් සමග අත්‍යන්තයෙන් ම ආයත වූ ප්‍රධාන අංගය සොබාදහ මයි. බුද්ධකාලීන භාරතයේ පාරිසරික වින්තනය පිළිබඳ යහපත් ආකල්ප පැවති ඇති. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම ඇතුළු බොහෝ කරුණු පාරිසරික තත්ත්වයන් තුළ වෘත්තාලතාදිය අතර සිදුවීම වැදගත් කරුණකි.



රුපය 7.4 ► සනීපාරක්ෂක පහසුකම්



රුපය 7.5 ► පිරිවෙන අවට පිරිසිදු වටපිටාව

පරිසරය පවතුව හා සිත්කළුව පවතින විට මිනිස් ආධාර්මය සංවර්ධනය වේ. වින්තනය ප්‍රබල වේ. නිරමාණයිලි අදහස් ගලා එයි. ඒ අනුව යහපත් මානසික සිතිවිලි ගොඩ නැගේ. එය පුද්ගලයාගේ තිරෝගී සුවයට හේතු වේ. තරහව, කාන්සිය, මැලිබව, පිළිකළ වැනි දි පරිතු පරිසරයක දී ජනිත නොවේ. එසේ ම ස්වාභාවික පරිසරයක දී ලෝහ, ද්වේග, මෝහ යන අකුසල් මුල් බොහෝ දුරට යටපත් වේ.

“වත්තං න පරිපූරන්තො න සිලං පරිපූරතී” (වස් සම්පූර්ණ නොවේ නම් සිලං සම්පූර්ණ නොවේ.) යන බුදුවදනට අනුව වත්පිළිවෙත් සිදු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කළහ. මෙහි දී ආචාරය, විහාරය, පාසල, පත්ති කාමරය ආදි ස්ථාන පිරිසිදු හා පිළියෙළ කළ යුතු අයුරු පෙන්වා දී ඇත.

සතියකට වරක්වත් සෙනසුන් කුටි සහ අවට පුදේශය පිරිසිදු කිරීමෙන් බේංග මදුරුවන් බෝවීම අවම වේ. මියන් වැනි සතුන් බෝවීම වැළකෙන අතර සර්පයන් රදිය හැකි ස්ථාන විනාශ වේ. එමෙන් ම අනතුරු ඇති වීම ද අවම කර ගත හැකි ය. ප්‍රසන්න පරිසරය මානසික ප්‍රබෝධයට ද හේතු වේ.

### ප්‍රමාණවත් ඉඩකඩ

පිරිවෙනේ සාමාජිකයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් වන ලෙස නිදන කාමර සහ අනෙකුත් අංග පැවතිය යුතු ය. එමගින් පිරිසිදු වාතාගුරු ලැබෙන අතර ප්‍රසන්න පරිසරයක් නිර්මාණය වේ.

පෙර ද්වස හික්ෂුන්ගේ වාසස්ථාන වූයේ වනය (රැක්බමුල ගතෝවා) ඇසුරු කර ගෙන ය. එහි දී උන් වහන්සේලා කුටි සෙනසුන් ඉදිකිරීමේ දී තපුරු සතුන්ගෙන් වන උවදුරු ගැන ද සැලකිලිමත් වී ඇත. කුටියක් ඉදි කිරීමේ දී පහත ස්ථාන තුළුදුසු බව දක්වා ඇත.

- කුඩා කුහුමුවන් වසන ස්ථානය
- වේයන් වසන ස්ථානය
- මියන් වසන ස්ථානය
- සර්පයින් වසන ස්ථානය
- ගෝණුස්සන් වසන ස්ථානය
- පත්තැයන් වසන ස්ථානය
- හස්තීන් වසන ස්ථානය
- සිංහයන් වසන ස්ථානය
- අශ්වයින් වසන ස්ථානය
- ව්‍යාසුයන් වසන ස්ථානය
- දිවියන් වසන ස්ථානය
- වලසුන් වසන ස්ථානය

ආරාමයක් ඉදිකිරීමේ දී එම ආරාමයේ දිග සහ පළල ද කුටියක් ඉදි කිරීමේ දී එහි කාමරයක දිග, පළල සහ එහි තිබිය යුතු දව්‍ය ද බෙඟද්ධ විනයෙහි දක්වා ඇත. ඒ අනුව නිර්මාණය කරන ලද විහාරාරාම අතිත ශ්‍රී විහාරියෙහි දැකිය හැකි ය.

ලදා :- දෙමටමල් විහාරය (මොණරාගල)

මෙම කරුණු හික්ෂුන්ගේ ආරෝග්‍යය උදෙසා ම දෙසන ලද කරුණු වේ.

එසේ ම කුටියක් ඉදිකිරීමේ දී එම කුටිය වටා ඉඩ තිබිය යුතු ය. විශාල ගල්, ප්‍රපාත, උස් කදු ආදිය ආසන්නව නොතිබිය යුතු ය. කුටිය වටා ගොනුන් දෙදෙනෙකු යෙදු කරන්නයක් ගමන් කිරීමට හැකි වන පරිදි ඉඩ තිබිය යුතු ය. එසේ නොමැතිව කුටි සාදන හිකුවට ගරුකාපන්ති සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදුහා.

## ශබ්ද දූෂණයෙන් තොර වීම

විවේකයට බර වූ සිතක් ඇති හිසුවගේ දිවියට නිශ්චිඛිද පරිසරය ඉතා වැදගත් ය. බුදුරජාණන් වහන්සේ නිශ්චිඛිද බව ඉතා අගය කොට සැලකුහ. උන්වහන්සේ අල්ප ගැඩි ඇති, අල්ප සෝජා ඇති, මිනිසුන්ගෙන් හිස්, මිනිසුන්ට නොපෙනෙන ස්ථාන, විවේකයට සුදුසු සේනාසන නිතර ඇසුරු කළහ.

වත්මන් සමාජයේ ගැඩිය කෙනෙකුට කරදරයක් වන අවස්ථා ද ඇති. අධික ගැඩිය නිසා ගුවන් ආබාධ මෙන් ම මානසික ආත්මිය ද ඇති විය හැකි ය. ඔබ අවට රුපවාහිනී යන්තු, ගුවන් විදුලි යන්තු යනාදියේ ගැඩිය අවශ්‍ය මට්ටමක පැවතිය යුතු අතර අසල්වැසියන්ට බාධා කරන අයුරින් භාවිත නොකිරීමට ප්‍රවේෂම් විය යුතු ය. එමෙන් ම උත්සව අවස්ථාවල දී ගැඩි විකාශන යන්තු භාවිතය අන් අයට හිරිහැරයක් නොවන ලෙස සිදු කළ යුතු ය.

## සමාජයේ පරිසරය

සමාජයේ සෞඛ්‍ය පිළිබඳ ඔබ මේ පෙර ඉගෙන ගත් කරුණු සිහිපත් කර ගන්න. අප අවට සිරින නොයෙකුන් කණ්ඩායම් අපගේ සමාජයේ පරිසරය ලෙස හැඳින්විය හැකි ය. පවුල, පිරිවෙන්, හිතම්තුරන්, සේවා ස්ථානය, ගම එකිනෙකාට උද්වි කරන කණ්ඩායම් කිහිපයකි. අදහස් තුවමාරු කරගත හැකි, සතුට උපදෙශන ක්‍රියාකාරකම්වල යෙදෙන උද්විවත් සියලුම පරිසරයක් ස්වස්ථාවට උද්වි වේ.



රුපය 7.6 ► යහපත් අන්තර්පුද්ගල සඛ්‍යතා පැවැත්වීම

එවැනි සෞඛ්‍යවත් සමාජයේ පරිසරයක ලක්ෂණ කිහිපයක් පහත සඳහන් වේ.

- යහපත් අන්තර්පුද්ගල සඛ්‍යතා පැවැත්වීම
- යුතුකම් භා වගකීම් ඉට කිරීම
- එලදයී සන්නිවේදනය
- නීති ගරුක බව
- කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම

## යහපත් අන්තර්පුද්ගල සඛ්‍යතා පැවැත්වීම

පන්සිල්වලින් සරව සත්ත්ව සඛ්‍යතාව උගන්වයි. එදිනෙද ජීවිතයේ භාවුන විවිධ පුද්ගලයින් සමඟ එකිනෙකාට උද්විකර ගනිමින් යහපත් ලෙස සම්බන්ධතා පැවැත්වීම මෙයින් අදහස් කෙරේ.



රුපය 7.7 ►  
දෙමා පියන්ට සැලකීම

විභාරස්ථානයේ අය මෙන් ම දයක දයිකාවන්, නැදැයින්, මිතුරන් සහ අනෙකුත් ආගමික කණ්ඩායම් සමග යහපත් සබඳතා පවත්වා ගැනීම සතුට ඇති වීමට හේතු වේ.

බුදුරජාණන් වහන්සේ විසින් උපසපන් හික්ෂුන් වහන්සේලා උදෙසා අඩ මසකට වතාවක් පොහොය කරන ලෙස අනුදුත ඇත. එහි දී එකිනෙකා තුළ දක්නට ලැබෙන, අසන්නට ලැබෙන හෝ සැක සහිත විසමාවර ධර්ම පිළිබඳව විමසා චෝදනා කර වරද පෙන්වා ආයතිස්ංචරයේ පිහිටුවන ලෙස දක්වූහ. එය හික්ෂුන්ගේ අභිච්ඡාය, සමගිය පිණිස මහෝපකාරී වේ.

## එලදයී සන්නිවේදනය

එකිනෙකා අතර පැහැදිලිව හා නිරවුල්ව අදහස් භූවමාරු කර ගැනීමෙන් අප තුළ ඇති වන විවිධ ගැටු තිරුකරණය කරගත හැකි ය. ඉතා විශිෂ්ට සන්නිවේදන ක්‍රම උපයෝගී කරගත් ගාස්තාවරයා ලෙස බුදුරජාණන් වහන්සේ තම ග්‍රාවකයන්ට ඉතා ගැහැරු කරුණු සරලව දේශනා කළ සේක. එසේ ම තම ග්‍රාවකයන්ට ද එම ක්‍රමවේද පුරුණ පුහුණු කළහ.



රුපය 7.8 ► එලදයී සන්නිවේදනය

ප්‍රිය වචනයෙන් ආමන්තුණය ද දියුණු සංස්කෘතියක ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ විසින් හික්ෂුන්ට ඔවුනොවුන් ඇමතිය යුතු පුරු දේශනාකර ඇත. වැඩිමහලු හික්ෂුන් විසින් නවක හික්ෂුන්ට තමින් හෝ "ආවුස්සා" යන වචනයෙන් ඇමතිය යුතු ය. නවක හික්ෂුව විසින් වැඩිමහලු හික්ෂුවට "හන්තේ" හෝ "ආයස්මා" යන වචනයෙන් ඇමතිය යුතු ය. ගුණ දහම් අගයන සමාජයක මෙවැනි ගුණ අනෙක්තා සමගිය දියුණු කරයි.

## නීතිගරුක බව

බොඳ්ද හික්ෂුව යනු නීතිගරුක තැනැත්තෙකි. සුපේශල දිස්ජාකාලීත්වය හික්ෂුවකගේ ආහරණයයි. ඉගෙනුම ලබන ඔබ ද නීති රීති පිළිබඳ දැනුවත් විය යුතු ය. පිරිවෙන තුළ පැවැත්ම සඳහා විවිධ නීති රීති තිබිය හැකි ය. ඔබේ ගුරුවරුන් ඔබටත් ඉතා සරල නීති රීති පනවා ඇත. ඒවාට අනුව ක්‍රියා කිරීමෙන් ඔබට යහපත් ජීවිතයකට අඩ්ඩාලම වැටෙනු ඇත.

## කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම

විහාරය, පිරිවෙන, පාසල වැනි විවිධ පරිසර තුළ දී කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට ඇති හැකියාව වර්ධනය කළ යුතු ය. මේ සඳහා නායකත්වය දුරීමේ හැකියාව, නායකත්වයට ගරු කිරීම, අන් අයගේ අදහස්වලට ඇහුමිකන් දීම වැනි නිපුණතා ඔබ විසින් ඇති කර ගත යුතු ය.

කණ්ඩායමක් ලෙස එකවන්ව ක්‍රියා කිරීමෙන් ඕනෑම අනියෝගයක් ජය ගැනීමට හැකි වනු ඇත. ඒ බව ජාතක පොතේ නොයෙක් කතා වස්තු උදාහරණ සපයයි. වට්ටක ජාතකය, ලටුකික ජාතකය ඒ අතර වේ.



රුපය 7.9 ► කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම

## මානසික හා ආධ්‍යාත්මික පරසරය

තම හැකියා හඳුනා ගනීමින්, එදිනේද අනියෝගවලට එලදය ලෙස මුහුණ දිය හැකි, ප්‍රියමනාප පරිසරයක් ස්වස්ථාවට දෙක වේ. ඒ සඳහා තිබිය යුතු අංග පහත සඳහන් වේ.

- කරුණාව / දියාව / මෙම්ත්‍රිය
- රකවරණය
- විවේකය

ආදරය, රකවරණය හා විවේකය ඇති විට ආතතියක් ඇති නොවේ. එවැනි පරිසරයක හිංසනයට ඉඩක් නොමැත.

එසේ ම මානසික සූචිය උදෙසා පහත දැක්වෙන කරුණු ද දිවියට වැදගත් වේ.

- ආගමානුකූල වතාවත් ඉටු කිරීම
- අසරණයන්ට පිහිට වීම
- සතුන්ට කරුණාවෙන් සැලකීම
- සුදුසු භාවනාවක යෙදීම
- සෞඛ්‍ය අභ්‍යන්තරයක් තුළ කායික හා සමාජයේ සෞඛ්‍ය ආරක්ෂා වේ.

## 7.2 සෞඛ්‍ය රැකි ගැනීම

මෙය අංශ දෙකක් යටතේ සලකා බැලේ. එනම් පොදුගලික සෞඛ්‍ය රැක ගැනීම හා පොදු සෞඛ්‍ය රැක ගැනීම වගයෙනි.

## 7.2.1 පොදුගලික සෞඛ්‍ය රුකු ගැනීම

අතිතයේ මිනිසාගේ ආගමෙහි ස්වරුපය වූයේ අහිවාර විධි ය. ලෙඩරෝග තුරන් කර ගැනීමට ද යොද ගන්නේ විවිධ පූජා විධි ය. ආගම බිජිවීමට මුල් වූ හේතු අතර ලෙඩ රෝග සුවපත් කර ගැනීම ප්‍රධාන අරමුණ විය. බුදු සමය ද සසර දුක නැතිකර ගැනීම අරමුණ කොට බිජි විය. ආර්ය පර්යේෂණය යනු ජාති, ජරා, ව්‍යාධි හා මරණ දුකින් ඉවත් වීමේ ගවේෂණයයි. සරල රෝග තත්ත්වවල සිට අවසාන නිරෝධය දක්වා වූ ප්‍රතිපදව මැදුම් පිළිවෙත බව බොද්ධ ඉගැන්වීමයි. මැදුම් පිළිවෙතට පටහැණි ක්‍රම දෙකකි.



රුපය 7.10 ► ධරුමය දේශනා කරන බුදුරජාණන් වහන්සේ

- කාමසුබල්ලිකානුයෝගය හෙවත් ඉංජියන් අධිකව සන්තරප්පණය කිරීම
- අත්තකිලමරානුයෝගය හෙවත් නිරාහාරව සිටිමින් ගැරියට අධික දුක් දීම

මධ්‍යම ප්‍රතිපදවෙන් කායික ස්වස්ථානව ක්‍රමක් දැයි වටහා ගත හැකි ය. එයින් තොර වූ පුද්ගලයා ඉහත අන්ත දෙකින් එකක නිරත වී දුගතියට වැමේ. එවිට සිදුවිය හැකි හානි කිහිපයක් 7.1 වගුවෙහි සඳහන් වේ.

7.1 වගුව - මැදුම් පිළිවෙතට පටහැනී ක්‍රම අනුගමනයෙන් ඇති වන හානි

අත්තකිලමරානුයෝගය අනුගමනයෙන් ඇතිවන හානි	කාමසුබල්ලිකානුයෝගය අනුගමනයෙන් ඇතිවන හානි
<ul style="list-style-type: none"> <li>● කායික අපවිත්තාව නිසා රෝගී වීම</li> <li>● න්‍යුස්සුස් ආහාර ගැනීමෙන් රෝගී වීම</li> <li>● තිර්වස්තු වීමෙන් උපදුව ඇති වීම</li> <li>● තිරිසන් සතුන්ගේ වර්යා අනුගමනයෙන් රෝගී වීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>● කායික අලංකරණ ද්‍රව්‍යවලින් ආසාදන ඇති වීම</li> <li>● සුබෝපහෝගී ආහාර අධික වීම මගින් රෝග හට ගැනීම</li> <li>● විසිතුරු ඇදුම් මගින් පරිසරයට හා සෞඛ්‍යයට අහිතකර වීම</li> <li>● මත්ද්‍රව්‍ය හාවිතයෙන් හානි වීම</li> <li>● කාර්ය බහුල අව්‍යාචි ජීවිතය රෝගවලට හාර්නය කරවීම</li> </ul>

සැම ප්‍රයිනයක් ම හේතුවක් ඇතිවන බවක්, හේතු නැති කිරීමෙන් ගැටු නිරාකරණය වන බවත් බොද්ධ ඉගැන්වීම වේ. වතුරාර්ය සත්‍යයේ (හේතුවේ ධරුමකරුවයේ) එක් අවස්ථාවක් වන දුක නැති කිරීමේ මාර්ගය, රෝග සුව කිරීමට සමාන බව සත්‍යයකි.

බ්‍යුද්‍යසමය කායික ස්වස්ථාව කෙරෙහි දැඩිව අවධාරණය කරයි. “ගිලන්” යනු “සතුට, සොමිනස සුන් වු” අර්ථයයි. අකුස්සද්වාර ජාතකයේ “නිරෝගී බව වූ උතුම් ලාභයට කැමති වීම” දියුණුවට ද්වාරයක් යනුවෙන් දක්වයි. ජාතක අව්‍යාවෙශී ‘ආරෝග්‍ය’ යන්නෙහි අර්ථය “ගිරයේ ද සිතෙහි ද නිරෝගී භාවය හෙවත් කායික මානසික නිරෝගීතාවය” යනුවෙන් දක්වා ඇත.

බොඳේ ඉගැන්වීම වන්නේ ලෝකයේ ඇති ප්‍රිය දුලහ අංග දහයෙන් එකක් “නිරෝගී භාවය” බවයි. ගිහිපැවිදි දෙපස්‍යයට ම පොදු පරම සතුට විදිය හැක්කේ නිරෝගීමත් බව තුළිනි.

ආබාධ රහිත වීම තිකුණුවකට තිබිය යුතු එක් අංගයකි. බුදුරජාණන් වහන්සේ විසින් බක්කුල මහතෙරුන් නිරෝගී හික්ෂුන් අතරින් අග්‍රස්ථානයෙහි තබන ලදී.

පොද්ගලික පවිත්‍රතාව අත්‍යවශ්‍ය අංගයකි. මනෝරප්පරණ නැමති අංගුත්තර නිකාය අව්‍යාව මගින් ගරීර සෞඛ්‍ය සඳහා අභ්‍යන්තර, බාහිර උහාය පවිත්‍රතාව අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි. මෙමගින් සෞඛ්‍යට අදාළ උපදෙස් රසක් ඉදිරිපත් වේ.

ඇතැම් රෝග කරම විපාක, විෂම පරිහරණ භා උපක්‍රම යන අපගේ පොද්ගලික හේතු මත වැළඳේ. එනම්;

- ජීවිතය ගැන අනවබෝධය
- නොසැලුකිලිමත්ව ආභාරපාන ගැනීම
- විෂමාවාර ක්‍රියා සිදු කිරීම
- කායික රෝගවලට ලක්වන අකුසල ක්‍රියා

වරයා විෂම වන විට පාලීවි රසය හින වී එහි වැවෙන බෝගවල පෝෂ්‍ය භා ඔග්‍යයේ ගුණය හින වේ. ඒවා පරිහෙළුජනය කරන මිනිසුන් අල්පායුෂ්ක දුර්වල රෝගීන් වන බව බුදු සමය පෙන්වා දෙයි. විෂම පරිහරණය නම් වස විෂ මත්දුව්‍ය හේතුවෙන් හටගන්නා රෝගයි. යුද්ධ කටයුතුවලට සම්බන්ධ වීම, න්‍යාෂ්ටික අත්හද බැලීම, යුධ උපකරණ නිපද්‍යීම, වස විෂ නිපද්‍යීම මිනිස් ආත්ම සාතනයට ලක්කර ගන්නා ක්‍රියා වේ. මේ නිසා හටගන්නා රෝග බොහෝ වේ.

මානසිකව කෙරෙන ගුණාත්මක වර්ධනයකින් මෙවැනි රෝග මගහරවා කායික මානසික සහිපාරක්ෂාව ඇති කරගත හැකි ය.

ලදාහරණ :-

- අප ගොනම බුදුරජාණන් වහන්සේ විසින් විශාලා මහනුවර තුන්ඩිය දුරු කිරීම පිණිස රතන සුතුය දේශනා කිරීම
- ගිරිමානඳු හිමියන්ට ගිරිමානඳු සුතුය දේශනා කිරීම
- බොජ්ස්ම්ංග ධරම දේශනා කිරීම

කරිරය හා සිත අතර පවතින දුඩී සම්බන්ධය නිසා විත්තවේගාත්මක කරුණු අනුව කායික රෝග ඇතිවේ. විත්ත වේග සංයිද්ධිමෙන් කායික සුවය ඇති කළ හැකි බව බොඳේ අදහසයි. (මානසික විපර්යාස අනුව සිරුරෙහි රසායනික වෙනස්කම් ඇතිවන බව වෛද්‍ය විද්‍යාත්මකව ද සත්‍යයකි.)

බුදු දහමෙන් නියම කළ සනීපාරක්ෂක ක්ම ද ඇත.

- පා ආබාධවලට ලක්විය හැකි හෙයින් පාවහන් පැලදීම  
ලදා :- පා පැලීම, මස්දුලු දුම්ම ආදිය වැළැක්වීම සඳහා
- ආබාධිත අය පැවිදි නොකිරීම
- පැවිදි කිරීමට පෙර රෝග පරික්ෂාව  
ලදා :- ගණ්ඩ, කිලාස, අපස්මාර, වණ, හොරි, දද, කුෂ්ට ආදි රෝග
- අසාධා රෝගීන්ට ඇතැම් ප්‍රතිකර්ම තීයම කිරීම  
ලදා:- නසා කිරීම, තෙල් පිසීම, සැත්කම් හා මාංස වැළදීම
- ජන්තාසර ඉදිකිරීම (රෝගී හික්ෂුන්ට පූමාලය ඇල්ලීම සඳහා ඉදි කළ කුටි)

### ඡැඹුම

මානසික ආත්මිය හේතුවෙන් ඇතිවිය හැකි කායික රෝග ලැයිස්තුවක් සකස් කරන්න.



## බලේ ඇත්ත ඇතුළට


සමහර පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි ලෝකයේ පළමු වරට ආරෝග්‍ය ගාලා පිහිට වූයේ බොඳේයන් ය. හික්ෂුන්ට හා ගිහියන්ට වෙන් වශයෙන් රෝහල් තිබූ බව ආරාම, රෝහල් සම්බන්ධ තොරතුරුවලින් පැහැදිලි වේ.



මින්තලේ පුරාණ රෝහල්  
සංකීරණය



පොලොන්නරුවේ ආලාභන  
පිරිවෙන්ට අයන් රෝහල් නටුවන්



ආලාභන පිරිවෙන් රෝහල්  
වැසිකිලියක නටුවන්

- 4 වන කස්සප රුපු සමයේ කුකරුමහජමන ටැම් ලිපියේ මහින්දරාම නම් මෙහෙනවර ඉදිරියේ වූ ආරෝග්‍ය ගාලාව
- කිරිබත් වෙහෙර සේල්ලිපියේ ප්‍රිපාරාමයට අයත් ඔසු හල
- 5 වන කස්සප රුපුගේ මැදිරිගිරිය සේල්ලිපියේ විහාර වෙවදා ගාලාව
- විජයාරාමයේ අභයගිරියට අයත් රෝහල
- අරන්කැලේ, රිචිල, දිස්වාපියේ ඇති රෝහල් අවධේෂ
- පොලොන්තරුවේ ආලාභන පිරිවෙනට අයත් රෝහල් නටබුන් හා මහා විහාර භුමියේ රෝහල් අවධේෂ



අරන්කැලේ ඇති රෝහල් අවධේෂ



රිචිල ඇති රෝහල් අවධේෂ

මහාවංශයේ සඳහන් පරිදි පැවිදී උතුමන්ගේ සහ ගිහියන්ගේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සහ සනීපාරක්ෂාව ඉටු කිරීම සඳහා රෝහල් බොහෝමයක් ශ්‍රී ලංකාවේ පැවති ඇත.

- බුද්ධිස රුපු විසින් සැම ගම් 10කට ම රෝහලක් පිහිටුවේම
- 1 වන උපතිස්ස රුපු කොරුන්, ගරහිණීන්, අන්ධයන් හා වෙනත් රෝගීන් සඳහා ගිලන්හල් පිහිටුවේම
- 2 වන ද්ප්පල්ල රුපු පොලොන්තරුවේ හා පද්ධිය ගමෙහි රෝහල් ඉදිකිරීම
- පරාකුමබාහු රුපු රෝගීන් සඳහා සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ ආරෝග්‍ය ගාලාවක් ගොනිනැගීම
- 4 වන මිහිදු රුපු අනාථ දරුවන් සඳහා රෝහලක් ඇති කිරීම
- 4 වන කස්සප රුපු අංගවිකල රෝගීන්ට රෝහලක් සැදීම
- රුහුණේ අශ්වෝ රුපු කාණ්ඩාමයේ අන්ධයන්ට රෝහලක් සැදීම

## පොදුගලික පවිත්‍රතාවයේ අවශ්‍යතාව

ආරාම හෝ ගෘහයෙහි වාසය කිරීමේ ද පොදු සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්නා සේ ම හික්ෂුන් වහන්සේ පොදුගලික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම ද වැදගත් වේ. තිරෝගිකම නම් වූ උතුම් සැපත ඉන් ලැබේ. තිරවුල් මානසික යහපැවැත්මක් තුළ ධර්මය ගැළුණින් අධ්‍යයනය කිරීමටත් තිවැරදි වින්තනයක් ලැබීමටත් වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සංග්‍රහ වස්තුව ගිහි සහ පැවිදි සමාජවලට ඉතා වැදගත් ය. දනය, ප්‍රිය වචනය, අර්ථ වර්යාව හා සමානාත්මකාව තුළ ද ප්‍රවීතුකාව පිළිබඳ වේ. පරාහව සූත්‍රයෙන් පැහැදිලි වන්නේ දුරාවාරය මගින් ජීවිතය පරාජීත වන බව ය. සදවාරය මගින් ජයග්‍රහණය ලැබෙන බව ය. පුද්ගලයා ගක්තියෙන් හිත, කම්මැලි, ඉක්මනින් තරහ ගන්නා බව හා අපිරිසිදුකාවය නිසා පරිභානියට පත් වේ.

නොසැලිකිලිමත්වීම නිසා ස්වකිය නිය, කෙසේ, දත්, සම, පාද සහ නේතු පිරිසිදුව තබා ගත නොහැකි වේ.

### පොද්ගලික ස්වස්ථාන සඳහා අනුගමනය කළයුතු පියවර

- නිය කපා පිරිසිදුව තබා ගැනීම
- කෙසේ, රුවුල් කැපීම
- ස්නානය කිරීම
- දත් පිරිසිදුව තබා ගැනීම
- ඇයුම් පිරිසිදුව තබා ගැනීම
- ඇද ඇතිරිලි ආදිය පිරිසිදුව තබා ගැනීම
- ආරාමවල මක්ලිදුල් ඉවත් කිරීම
- ජනෙල් කටුව සහ කාමරයේ මුළු පිස දැමීම
- බිම දුව්විලි නම් දිය ඉස රෙදි කඩක් තෙමා මදක් මිරිකා පිස දැමීම
- අවට කෙළ ගැසීම නොකිරීම
- නාන ස්ථාන, වැසිකිලි කසල සහිත නම් පිරිසිදු කිරීම
- ආහාරයෙන් පසු පාතුය සෝද පිසදමා උණුසුම් කර තැන්පත් කිරීම



රුපය 7.11 ► නිය කපා පිරිසිදුව තබා ගැනීම



## බණි ඇත්ත ඇතුවට

### ජන්තාසරය

ජන්තාසරය පැරණි බෙංද්ධ ආරාමවල වැදගත් අංගයකි. මෙය අග්නිභාලා, ගිනිහල්ගේය යන නම්වලින් ද හඳුන්වා ඇත. මෙහි දී මැටි හා ඔඟය වර්ග ඇග ගල්වා උණු පැන් ස්නානය කරයි. ජලය උණු කිරීම සඳහා උදුන් සහ බෙහෙත් අඩුරන ගල් ආදිය තබා ඇත. ඉපැරණි ලංකාවේ මෙබදු ස්ථාන ප්‍රධාන විභාරයන්හි තිබූ බවට සාධක ඇත. ඒ බව අනුරාධපුර මහාචාර්ය, අහයුරිය ආදි ස්ථානවල න්‍යාච්‍යුවයේ පැහැදිලි වේ.



ජන්තාසරයක නටබුන්

බුදුරජාණන් වහන්සේ විසින් ජන්තාසරයක් අනුදන වැදැරීමට මූලික හේතුව වූයේ විභාලා මහනුවර වැඩ සිටි හික්ෂුන් වහන්සේලාගේ රෝගී හාවයයි. ප්‍රකීර්ත හේත්තන වැළඳීම නිසා උන්වහන්සේලා මහත් ස්ථාල බවට පත් විය. මෙම කත්ත්වය දුටු ජ්වක වෙද්‍යවරයා ප්‍රතිකර්මයක් ලෙස ජන්තාසරය සඳහා හික්ෂුන් වෙනුවෙන් අනුමැතිය ගෙන ඇත. එසේ ම සක්මන් කිරීම ද රෝගාබාධ අඩු කරගැනීමට හේතුවක් වන බව පෙන්වා දුන් එකමා විසින් සක්මන් මෙව ද හික්ෂුන්ට පරිහරණයට අවසර ලබා ගන්නා ලදී.

හික්ෂුන් වහන්සේලා ජන්තාසරයට පිවිස ගරීරයෙන් දහඩිය පිටවන තෙක් ගරීරය උණුසුම් කරගත යුතු ය. ඒ සඳහා එහි දෙර වසා ගිනි දළ්වනු ලැබේ. දිය උණු කිරීම සඳහා ද ගිනි දළ්වනු ලැබේ. අධිකව දහඩිය දුම්ම තුළින් මේදය දහනය කොට ගරීරය සැහැල්ල වීම සිදු වේ.

ආරමහයේ දී මෙහි ඇත්ති අධික උප්ත්‍යය නිසා හික්ෂුන් සිහිසුන්ව ඇදි වැටුණි. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ සඳහා වත් පිළිවෙත් ක්‍රමයක් දේශනා කොට වදාල සේක. එය ජන්තාසර වත ලෙස හැඳින්වේ. වර්තමානයේ ජන්තාසර දක්නට මත්‍යාමැති.

## 7.2.2 පොදු සෞඛ්‍ය රුකු ගැනීම


පොදු සෞඛ්‍ය රුකු ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රධාන තේමා පහක් ඔස්සේ සිදු කළ හැකි ය.

- සෞඛ්‍යවත් ප්‍රතිපත්ති ඇතිකර ගැනීම
- සෞඛ්‍ය පිළිබඳ දැනුම හා නිපුණතා සංවර්ධනය කර ගැනීම
- සෞඛ්‍යවත් පරිසරයක් ඇති කර ගැනීම
- සෞඛ්‍යවත් පරිසරයක් ගොඩනැංවීමට ප්‍රජා දෙකත්වය ලබා ගැනීම
- සෞඛ්‍ය සේවාවලින් ප්‍රයෝගන ලබා ගැනීම

### සෞඛ්‍යවත් ප්‍රතිපත්ති ඇති කර ගැනීම

විභාරස්ථානයේ හෝ පිරිවෙශෙහි සෞඛ්‍ය රුකු ගැනීම සඳහා ඔබට අන් සියලුදෙනා සමග එක්ව සාකච්ඡා කර විවිධ ප්‍රතිපත්ති ඇති කර ගත හැකි ය. එලෙස ඇති කර ගත හැකි ප්‍රතිපත්ති කිහිපයක් පහත සඳහන් වේ.

- කළමනාකරණය සඳහා 3R යෙදීම



රූපය 7.12 ► 3R සංක්ලීපය

- පොලිතින් හාවිතය අවම කිරීම
- සිනි, ලුණු අවශ්‍ය පමණට හාවිත කිරීම
- අමුත්තන් සඳහා කාබනික බීම වර්ගවලින් සංග්‍රහ කිරීම වෙනුවට සේවාභාවික පළකුරු යුතු, තේ, කොළඹ, ඔපුපැන් හාවිත කිරීම
- ජලය සහ විදුලිය පිරිමැසීම සඳහා දින දෙකක ඇදුම් එකවර සේදීම සහ එකවර මැදීම



රූපය 7.13 ► ගුම්දාන සංවිධානය කිරීම

## සෞඛ්‍ය පිළිබඳ දැනුම හා නිපුණතා සංවර්ධනය කර ගැනීම

මෙම පිරිවේනේ දී සහ පොතපත මගින් ලබා ගන්නා දැනුම අනිත් ආය සමග සාකච්ඡා කළ හැකි ය. ඔබේ ප්‍රදේශයට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතිය (PHM) මගින් තොරතුරු ලබා ගැනීමත් සෞඛ්‍ය වැඩසටහන්වලට සවන් දීමත් මගින් සෞඛ්‍ය පිළිබඳ ඔබේ දැනුම හා නිපුණතා සංවර්ධනය වනු ඇත.

## සෞඛ්‍යවත් පරීක්ෂරයක් ඇති කර ගැනීම

දූහත සෞඛ්‍යවත් පරීක්ෂරයක තිබිය යුතු අංග යටතේ ඔබ ඉගෙන ගත් දේ මතකයට නගා ගන්න. එම අංග ඉටු වන ලෙස පරීක්ෂරය සැකසීමෙන් සෞඛ්‍යවත් පරීක්ෂරයක් නිරමාණය වනු ඇත.

## සෞඛ්‍යවත් පරීක්ෂරයක් ගොඩනැංවීමට ප්‍රජා දෙපාර්තමේන්තු ලබා ගැනීම

ප්‍රජා දෙපාර්තමේන්තු යනු සමාජයේ විවිධ කණ්ඩායම්වල සහයෝගය ලබා ගැනීමයි. ඔබගේ පිරිවේනේ මෙන් ම සමාජයේ සෞඛ්‍ය නගා සිවුවීමට හිසුවක් ලෙස ඔබගේ සහයෝගය ඉතා වැදගත් වේ.

ගමේ පොදු කටයුතුවල දී මූලිකත්වය ගෙන කටයුතු කිරීම, දුක සැප සමස් විද දරා ගැනීම, අසල්වැසියන්ට හඳුසි අවස්ථාවල දී පිහිට වීම මෙහි දී වැදගත් වේ. එමෙන් ම අවට විභාරස්ථාන, ග්‍රාම නිලධාරි කාර්යාලය, පාසල වැනි ස්ථාන සමග සම්බන්ධතා පැවැත්විය යුතු වේ.

බෙංග රෝගය මරුදනය කිරීමට ගුමුදන සංවිධානය, ප්‍රදේශයේ දුම්වැටි, මත්දුව්‍ය භාවිතය අවම කිරීමට වැඩ සටහන් සංවිධානය ආදියට මෙස් සහයෝගයෙන් කටයුතු කළ හැකි ය.

## සෞඛ්‍ය සේවාවලින් ප්‍රයෝගන ලබා ගැනීම

අපගේ පොදු සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රජා සෞඛ්‍ය සේවා උපකාරී වේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතිය (PHM), මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) සහ සෞඛ්‍ය වෙශ්‍ය නිලධාරි (MOH) යන ආය මේ සඳහා දෙපාර්තමේන්තු සේවා සේවා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් පද්ධතියෙන් පහසුකම් සැලසේ.



රැජය 7.14 ► පොදු කටයුතුවල දී මූලිකත්වය ගෙන කටයුතු කිරීම

මෙට ලැබෙන සෞඛ්‍ය සේවාවලින් නිසි ප්‍රයෝගන ලැබීමට පහත සඳහන් කියා මාර්ග අනුගමනය කළ යුතු ය.

- පිරිවෙනේ අයකට බෝවන රෝගයක් පවතී නම් ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දැනුවත් කිරීම
- නිවසක ගරහිණී මවක සිටින විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියගේ (PHM) සහාය ලබා ගැනීම
- නිසි වේලාවට ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම
- ගමේ සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා වැඩසටහන් පැවැත්වීමට සහයෝගය ලබා ගැනීම  
දිදා:-
  - බේංග මර්දනය කිරීම
  - දුම්වැටි හා මත්දවා හාවිතය වැළැක්වීම
  - පිරිසිදු පානීය ජලය ලබා ගැනීම
- පිරිවෙනේ අයට රෝග වැළදීමේ අවදුනමක් ඇත් දැයි පරීක්ෂා කරවා ගැනීම
- සෞඛ්‍ය පණ්ඩිව නිවැරදිව ලබා ගැනීම

සෞඛ්‍යවත් පිරිවෙන් පරීක්ෂයක් පවත්වා ගැනීම සඳහා සිංහයෙකුගේ වගකීම

## 1. පිරිවෙන තුළ ඔබේ වගකීම් ඉටු කිරීම

- පිරිවෙනේ වැඩ කටයුතුවලට හැඳු වීම  
දිදා :-
  - මේද්‍යල ඇමදීම
  - කාමරය පිළිවෙළට තබා ගැනීම
  - දනය පිළියෙළ කිරීමට උදුව වීම (දනගාලා වත)
- පින්කම් / උත්සව අවස්ථාවල දී කාර්යක්ෂමව සහාය වීම
- මධ්‍යියන්, සොයුරු, සොයුරියන්, නැදෑ හිතවතුන්, දයක දැයිකාවන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම
- ඔබේ ගැටලු ගුරු හිමියන් සමඟ විවෘතව සාකච්ඡා කිරීම

## 2. නිවැරදි ආහාර රටා අනුගමනය කිරීම

- උදෑසන ආහාර වේල මග නොහැරීම
- ස්වාහාවික ආහාර භාවිතයට තුරු වීම
- සිහියෙන් යුතුව ආහාර ගැනීම
- පමණ දැන ආහාර ගැනීම
- අන් අයට පිළිකුල් නොවන පරිදි ආහාර ගැනීම
- අන් අයට බාධා නොවන පරිදි ආහාර ගැනීම
- ගබඳ නොනැගෙන සේ ආහාර අනුහාව කිරීම



රුපය 7.15 ► උදෑසන ආහාර වේල මග නොහැරීම

## 3. දුම්වැටි, මද්‍යසාර සහ මත්ද්‍රව්‍යවලින් වැළකීම

- මෙවැනි දේවලින් වන අහිතකර විජාක පිළිබඳ අන් අය දැනුවත් කිරීම
- මෙවැනි දේවලින් සිදුවේ තම් ඒ බව ගුරුවරුන්ට දැනුම් දී ආරක්ෂා වීම
- තම මිතුරන් / සොයුරන් එවැනි දේවල යොමු වීමට නොදී ආරක්ෂා කර ගැනීම

## 4. විවේකය යහපත් හා එලදයී දෙයට යොදු ගැනීම

- සෞදුරුය කටයුතුවල යෙදීම - ගායනය, වාදනය, විතු ඇදීම, තර්තනය (වාදනය, තර්තනය හික්ෂුන්ට අකැපය)
- සාහිත්‍ය කටයුතුවල නියැලීම - කවි, කෙටි කරා ලිවීම, කියවීම
- ගෙවතු වගාවේ යෙදීම (ඒළවුල, මල් ආදිය)



රුපය 7.16 ► විවේක කාලයේදී ගෙවතු වගාවේ යෙදීම


## 5. සෞඛ්‍ය පණිච්‍රුඩ පිරිවෙණ වෙත ගෙන ජීම

- නාවින සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම පිරිවෙණේ අය සමග බෙද හද ගැනීම
- පිරිවෙණේ අය අතර සෞඛ්‍ය පිළිබඳව පවතින වැරදි අදහස් හා මිථ්‍යා මත නිවැරදි කිරීම

## 7.3 රැක් රෝපණය

අතිත බුදු සමය තුළ දී, වර්තමානයේ ද අති උතුම් කාර්යයක් ලෙස සැලකෙන රැක් රෝපණය මගින් ස්වාභාවික පරිසරය අලංකාර කිරීමත් පිරිසිදු කිරීමත් නිරන්තරයෙන් සිදු කෙරෙයි. වෘෂ්මයක් කපා බිම හෙළන විට ජාතියක වියෝග සිදුවන බව අදවත් පරිසරයට ආදරය කරන කාගේත් සිතට දැනෙන බව සත්‍යයකි.

ගස්වැල්වලින් තොර පරිසරයක් අලංකාරවත් වන්නේ ද සිහිලැල් වන්නේ ද නොවේ. වෘෂ්මගේශ්ලයත්, ජලගේශ්ලයත්, ගිලාගේශ්ලයත් අතර දුඩු මිතුදිලි සම්බන්ධයක් ඇති කිරීමට ලෝකයේ ඇති නොද ම සාධකය වෘෂ්මලතා වේ. ස්වභාව සෞඛ්‍යරාය අගය කළ බුදුරජාණන් වහන්සේ වනරෝප සූත්‍රයේදී මෙසේ වදාල සේක.



රැපය 7.17 ► සංස්ම්තිකා තෙරණිය ලක්දීවට ශ්‍රී මහා බෝධිය වැඩිම කරවීම

ආරාමරාපා වනරාපා යෙ ජනා සෙතුකාරකා  
පපක්‍රව උදාහාන්‍යා යෙ දදන්ති උපස්‍යයා.

“යම් ජනයේ මල්වතු පලනුරු වතු (ආරාමයන්) වචන්නේ වෙත් ද වන ලැඟැබූ වචන්නේ වෙත් ද ඒදැඩු පාලම් ආදිය කරවන්නේ වෙත් ද යම් කෙනෙක් පැන්හළුත් පැන් පොකුණුත් කරවන්නේ ද වෘෂස්ථාන දෙන්නේ වෙත් ද දිවා රාත්‍රි සැමවිට ම ඔවුන්ගේ පින් වැඩේ.” යනු එහි අදහසයි.

පේරවාදය මෙරටට හඳුන්වා දුන් මිහිදු හිමියන් ආදරුයෙන් ම ලාංකිකයන් ගස්වැල් රෝපණයට යොමු කළහ. ආරාමික හික්ෂුන් ගස්වැල් කෙරෙහි දැක්වූ පරිසර ආකල්ප කෙබඳ ද යන්න පිළිබඳ කරුණු විනය පිටකයෙහි ඇතුළත් වේ.

- වළද ඉතිරි වූ ආභාර නිල් තණ නැති තැනක දුමිය යුතු වීම
- මඟ තණ ආදිය විනාශ වීම නිසා වර්ෂා සංචාරය නොකිරීම
- තෘණවලට හානි ගෙන දෙන පාවහන් දීම හික්ෂුන්ට අකුප වීම

කුමන හේතුවක් නිසා හෝ යම් හිසුවක් ගස්වැල් කපන්නේ නම් පාඨිත්තිය නම් ඇවතට පැමිණේ.

සංසයා වහන්සේගේ ආරාම අතර උද්‍යාන ආරාම හා ගිරි ආරාම වගයෙන් දෙවරුගයකි. මේ දෙවැදැරුම් ආරාම, පරිසරයෙහි අලංකාරත්වය ආරක්ෂා වන පරිදී නිමවා ඇත. උද්‍යාන ආරාම නගරයට ආසන්න දැකුම්කළ භූමි දැශනයක් සහිත විය. භූමිය හා ගොඩනැගිලි අතර සම්බන්ධතාව යහපත් විය.

ඉතිහාසයේ රට පාලනය කළ සියලු ම රජවරු ආගම හා පරිසරය අතර දැඩි සම්බන්ධයක් ඇතිව විසුහ. හික්ෂුන් වහන්සේට ගම්, නියමගම් පුරා කළහ. වර්තමානයේද අප දකින පිරිසිදු, නිසංසල ස්ථාන පන්සල් පිහිටි භූමි වේ. ඒවායේ ගාක ගහනය සුරක්ෂා වේ. එයට හේතුව ධාර්මික හික්ෂුන් වහන්සේගේ ජ්වන රටාව සරල විමයි. ගතවර්ෂ විසි පහකටත් අධික කාලයක් සංසයා වහන්සේ ස්වකිය ජ්වන ක්‍රමය ස්වභාවධර්මයට අනුව පවත්වාගෙන යන ලදී. මේ නිසා ම පන්සල තුළ රුක් රෝපණය වැදගත් කාර්යයකි.

ගස්වැල් කැඩීම බලවත් වරදක් වනුයේ ඒවා ජේවීය සාධක වන බැවිනි. ගස්වැල් හඳුන්වන 'භූතගාම' නම් පාලි වචනයෙන් ජේවීයෙකුගේ නිවස අදහස් කෙරේ. භූතගාම නම් කොටස් පහතින් හටගන්නා වෙශ්‍ය වේ.

- මූලධීජ - මූල්වලින් හා කදෙන් පැලවන (කහ, ඉගුරු)
- බන්ධධීජ - කද සිට්වීමෙන් පැලවන (අැසුතු, තුළ)
- එළධීජ - පුරුක්වලින් හටගන්නා (ලක් උණ)
- අග්‍රධීජ - අගින් සිට්වීමෙන් හටගන්නා (කුමුක්)
- බිජධීජ - ඇටවලින් හටගන්නා

මෙම බීජවලට හානිකරන හික්ෂුව ඇවැනුවලට පැමිණේ. මෙම විනය යටතේ ගාක කැඩීම, කැඩීම, නෙලීම, දැවීම හා පිසීම වරදක් ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේ බොහෝ විට වනය වර්ණනා කර ඇත. වනාන්තර ගිනි තැබීම පිළිබඳව දුකුලා ඇවැනැක් ද පනවා ඇත. බුදු සිරිතේ වැදගත් ම අවස්ථා සම්බන්ධ වන්නේද ද තුරුලතාවන්ට ය. උන් වහන්සේගේ ඉපදීම, බුදු වීම හා පිරිනිවීම තුරු සෙවණේ ම සිදු විය. දුෂ්කර ක්‍රියා කළ සමය පවා තුරුලතා ඇපුරෙහි ගත කළහ.

ඇතැම් වස්කාලවල ද හේසකලා වනය, වාලිය පවිච්චී සඳහන් වනය, පාරිලෙයෙහි වනය ආදි තැන්වල උන්වහන්සේ වස් විසුහ. බොහෝ ධරුම දේශන පවත්වා ඇත්තෙන් ද වන උයන්, ආරාම ආදි ස්ථාන ආගුයෙනි. කිමුල්වත මහ වනය, විසල් පුර මහ වනය, ජ්වක අඟ වනය, සුංසුමාරගිරියෙහි භේසකලා වනය, රජගහ නුවර තපොදු වනය, සාක්තයේ



රුපය 7.18 ► වෘක්ෂ රෝපණය කිරීම


අදුන් වනය ආදිය ප්‍රසිද්ධ දේශනා පැවැත්වූ ස්ථාන විය. එසේ ම බොඳ්ද සාහිත්‍යයේ එන සූචිකි බුදුවරුන් ද බුදුබව ලද්දේ තුරු සෙවණ ඇසුරෙනි.

විසුද්ධීමාරගයෙහි එක් කතාවකට අනුව හික්ෂුන් වහන්සේ තමන්ගේ ජ්‍යෙෂ්ඨය මෙන් ගස්වැල් ආරක්ෂා කිරීමට තරම් ආකල්ප පෝෂණයෙන් යුතු විය. ගස්වැල් සිදීම වරදක් වුව ද රෝපණය කිරීම ගාසනිකව වරදක් නැතු. බුදුරජාණන් වහන්සේ ද වෘෂ්‍ය රෝපණය කර වුහ. යමාමහ පෙළහර පා නිවුවන් දමනය කළේ උත්වහන්සේ ම රෝපණය කර වු ගණ්ඩබ්බ නම් අඟ රැක මුළ දී බව දම්මපදවියකතාවේ සඳහන් වේ. මහමෙවුනා උයනෙහි උයන්පල්ලා තිස්ස රුළුට දුන් අඟ එලය රුළු මිහිදු හිමියන්ට පූජා කළ අතර එය වළද අඟ ඇටය රෝපණය කිරීමට රුළුට දුන්හ. රුළු රෝපණය කළ එම අඟ ඇටයට මිහිදු හිමියන් ජලය වත් කළහ.

වෘෂ්ඩලතා ගැන විශාල දැනුමක් වත්මන් මිනිසාට තිබුණ ද ඒ ගැන සැබැ අවබෝධයක් ඔහුට නැතු. එහෙත් පොරාණිකයන්ට ඔහුගේ දැනුමට සාපේෂ්ඡව අවබෝධය ද තිබිණි. ගසක් කැපීමේ දී පුද පූජා කිරීම, එහි වසන දේවතාවාට වෙනත් ගසකට වඩින ලෙසට ඇරුයුම් කිරීම එකළ සිදු විය. ගසක් කැපීමට සූදනම් වූ අවස්ථාවක බෝසතුන් එය රකගත් ආකාරය කුසනාලී ජාතකයේ විස්තර වේ.

රැක් රෝපණය ඉතා වැදගත් බැවින් අද ඒ සඳහා වෙනම ම දිනයක් ද නියම කොට ඇත. ජාතික රැක් රෝපණ දිනය පැමුව වසරක ම නොවැම්බර 15 වන දිනට යෙදේ.

මේ සියලු කරුණු තුළින් ගිහියන්ට හා හික්ෂුන් වහන්සේලාට රැක් රෝපණයේ වැදගත්කම පෙන්වා දෙයි.



## සාරාංශය

- සෞඛ්‍යවත් පරිසරයක තිබිය යුතු අංග, හොඳික හෙවත් ස්වාභාවික පරිසරය, සමාජයේ පරිසරය, මානසික හා ආධ්‍යාත්මික පරිසරය යටතේ වර්ග කරයි.
- පිරිසිදු වාතය, පිරිසිදු ජලය, සෞඛ්‍යවත් ආහාර, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු වට්ටිවාව, ප්‍රමාණවත් ඉඩකඩ හා ගබ්ද දූෂණයෙන් තොර වීම හොඳික පරිසරයක තිබිය යුතු වේ.

- යහපත් අන්තර්පුද්ගල සඛ්‍යතා පැවැත්වීම, යුතුකම් හා වගකීම් ඉටු කිරීම, එලදයී සන්නිවේදනය, නීති ගැක බව හා කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම සමාජයේ පරිසරයක අංග වේ.
- ආදරය, රැකවරණය, විවේකය යන කරුණු මානසික හා ආධ්‍යාත්මික පරිසරයේ අංග වන අතර මානසික හා ආධ්‍යාත්මික පරිසරය දියුණු කර ගැනීමට නොයෙක් ක්‍රම උපයෝගී කර ගත හැකි ය.
- සෞඛ්‍ය රැක ගැනීමේ දී පොදුතැලික හා පොදුවේ කරුණු අධ්‍යායනය කළ හැකි ය.
- මැදුම් පිළිවෙතට පටහැණි ක්‍රම දෙකකි. කාමසුබල්ලිකානුයෝගය හා අත්තකිලමලානුයෝගය සි. මධ්‍යම ප්‍රතිපදවෙන් කායික ස්වස්ථාව ක්‍රමක් දැයුතු වටහා ගත හැකි ය.
- මානසිකව කෙරෙන ගුණාත්මක වර්ධනයකින් ඇතැම් රෝග මගහරවා කායික, මානසික සනීපාරක්ෂාව ඇති කරගත හැකි ය. බුදු දහමෙන් නියම කළ සනීපාරක්ෂක ක්‍රම ද ඇතැ.
- පොදු සෞඛ්‍ය රැක ගැනීම සඳහා ක්‍රියා මාර්ග ගැනීම ප්‍රධාන තේමා පහක් මස්සේ සිදු කළ හැකි ය.
- සුවදයී පරිසරයක් උදෙසා ගිහියන්ටත් හික්ෂුන් වහන්සේලාටත් රැක් රෝපණය ඉතා වැදගත් වේ.



## අභ්‍යන්තර

(01) නිවැරදි පිළිතුර හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.

- ස්වභාවික පරිසරයක තිබිය යුතු අංග කුනක් සහිත පිළිතුර ක්‍රමක් ද?

  - පිරිසිදු වාතය, පිරිසිදු ජලය, තෙල් සහිත ආහාර
  - ප්‍රමාණවත් ඉඩකඩ, පිරිසිදු වාතය, පිරිසිදු ජලය
  - පිරිසිදු ජලය, පිරිසිදු වටපිටාව, අධික ගබ්දය
  - අධික ගබ්දය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රමාණවත් ඉඩකඩ

- සෙනසුන් කුට් ඉදිකිරීමේ දී සැලකිලිමත් විය යුතු අවස්ථාවකි,

  - වේයන්, කුඩාමුවන් වසන ස්ථාන තෝරා ගැනීම
  - ගෙෂ්‍යස්සන්, සර්පයින් ඇතිදැයී අවධානයක් නොදැක්වීම
  - උවදුරු සහිත සියලු ස්ථාන මගහැරීම
  - ආරක්ෂාව සඳහා දිවියන්, හස්තීන් වසන ස්ථාන තෝරා ගැනීම

3. සෞඛ්‍යවත් සමාජයීය පරිසරයක ලක්ෂණයක් නොවන්නේ,
    - (1) යහපත් අත්තරපුදගල සබඳතා පැවැත්වීම ය.
    - (2) යුතුකම් හා වගකීම් ඉටු කිරීම ය.
    - (3) පරිසරය පිරිසිදු කිරීම ය.
    - (4) කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම ය.
  4. මානසික හා ආධ්‍යාත්මික සුවය උදෙසා වචා වැදගත් වන කරුණකි,
    - (1) පිරිසිදු ජලය පානය කිරීම
    - (2) සෞඛ්‍යවත් ආහාර පරිභෝෂනය කිරීම
    - (3) පරිසරය පවිතුව තබා ගැනීම
    - (4) සුදුසු හාවනාවක යෙදීම
  5. කාමසුබල්ලිකානුයෝගය අනුගමනය කිරීමෙන් සිදුවන හානියකි,
- (1) තුෂුදුසු ආහාර ගැනීමෙන් රෝගී වීම
  - (2) නිරවස්තු වීමෙන් උපදුව ඇතිවීම
  - (3) මත්ද්ව්‍ය හාවිතයෙන් හානි සිදු වීම
  - (4) කායික අපවිතුතාව නිසා රෝගී වීම

(02) පහත සඳහන් වවන යොදා තිස්තැන් පූරවන්න.

(පංචවිධ, අත්තකිලමලානු යෝගය, රත්න සුතුය, වෘක්ෂලතා, වට්ටක)

1. විකාලා මහනුවර තුන්බිය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ..... දේශනා කළ සේක.
2. නිරවස්තු වීමෙන් උපදුව ඇති වීම ..... අනුගමනය කිරීමෙන් ඇතිවන හානියකි.
3. විකාල භෝෂනයෙන් වෙන් වීම තුළින් ..... ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ වදාලන.
4. කණ්ඩායමක් ලෙස එකාවන්ව ක්‍රියා කිරීමෙන් අහියෝග ජය ගත හැකි බවට ..... ජාතකය උදාහරණ සපයයි.
5. වායුගෝලය, ජලගෝලය සහ ශිලාගෝලය අතර සම්බන්ධතාව පවත්වා ගැනීම සඳහා වැදගත්වන ප්‍රධාන සාධකය ..... වේ.

(03) කෙටි පිළිතුරු සපයන්න.

1. රෝගී පුද්ගලයින් පැවිදි නොකිරීමට බුදුරජාණන් වහන්සේ නියම කර ඇත. එමගින් ඇති වන සෞඛ්‍යවත් ප්‍රතිඵල තුනක් සඳහන් කරන්න.
2. මැදුම් පිළිවෙතට පටහැණි ක්‍රම දෙක සඳහන් කර, එම ක්‍රම අනුගමනය කිරීමෙන් සිදුවන හානි තුන බැහිත් සඳහන් කරන්න.
3. ආහාර ගැනීමේ දී පිළිපැදිය යුතු වත් පිළිවෙත් රාඛියක් සේවියාවල දැක්වේ. ඉන් කරුණු හතරක් ලියා දක්වන්න.
4. සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට බුදු දහමින් පෙන්වා දී ඇති කරුණු දෙකක් උදාහරණ සහිතව සඳහන් කරන්න.
5. “මිනිසාගේ පැවැත්මට ගස්වැල්වලින් ඉටු වනුයේ අම්ල මෙහෙයකි” කරුණු පැහැදිලි කරමින් ගස්වැල් විනාශ කිරීමෙන් ඇතිවන හානි තුනක් කෙටියෙන් විස්තර කරන්න.